

2019.01.28 වන දින පෙ.ව. 10.00 ට පමණ සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී

පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඇම්.ඒ. මේරි මාග්‍රට මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනිද සමරවීර මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 7. ගරු කාරක සභික - ඇම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය
- 8. ගරු කාරක සභික - දොණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා

සභාගී නොවූ

- 1. ගරු කාරක සභික - එස්.ඒ. ජේමරත්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - දනුෂ්කී ප්‍රභානි අල්මේදා මැතිතුමිය
- 3. ගරු කාරක සභික - එස්. වන්දුකුමාර් මැතිතුමා

සභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
- 2. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 3. පුස්තකාලයාධිපති - පාදුක්ක - එම්.ඒ. වන්දුරත්න මයා
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය
- 5. කාර්යභාර නිලධාරී - කහහේන - ඒ. වමරි පත්මලතා මිය
- 6. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.ඒ. ශර්මිලා දුෂානි මිය
- 7. සංවර්ධන නිලධාරී - ඩී.ඒ. ඉෂානි කමලිකා මිය
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.
- 9. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 10. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා රූපසිංහ මැතිතුමිය විසින් “සාලාව බොරළුගොඩ ප්‍රජා ශාලාවට ජලය ලබාගැනීම හා ආනන්දගම ප්‍රජාශාලාවට ජලය ලබාගැනීම සඳහායි.” යන හිසින් යුතුව 2018.12.25 දිනැතිව සාලාව බොරළුගොඩ ප්‍රජා ශාලාවට ජලය ලබාගැනීම හා ආනන්දගම ප්‍රජාශාලාවට ජලය ලබාගැනීම සඳහා මන්ත්‍රී ප්‍රතිපාදන මඟින් මුදල් වෙන්කර මාවල්ගම වැඩිහිටි සංවිධානය මඟින් ගිවිසුම් අත්සන් කර ඇති බැවින් ජාතික ජල සම්පත් මණ්ඩලය මඟින් ජලය ලබාගැනීමට අවශ්‍ය අයදුම්පත් හා ඉදිරි කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් මැතිතුමා විසින් “පාදුක්ක ප්‍රජා ශාලාව සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.01.20 දිනැතිව පාදුක්ක ප්‍රජා ශාලාව තුළ පාසල් පැවැත්වෙන දිනයන්හිදී දරුවන් රැගෙන යාමට දෙමව්පියන් කාලය ගත කිරීම වසර ගණනාවක සිට සිදුවන්නක් වන අතර මෑතකදී සිට එම ස්ථානයේ සේවයේ නියුතු සේවකයෙකු දෙමව්පියන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බැවින් මේ පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, දැනට ප්‍රජාශාලා භූමියේ ඇති වැඩ ඒකකයට අයත් ද්‍රව්‍ය ඉවත් කර ප්‍රජා ශාලාව ජනතාවගේ පොදු පරිහරණය සඳහා ලබාදීමට තීරණය කරන ලදී.

3. “2018.12.27 දින පවත්වනු ලැබූ නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේදී අංක 01 කරුණ යටතේ වාර්තාවක් ලබාගැනීමට අදාලව සිවලී ගම්මානයේ කරන ලද ස්ථානීය පරීක්ෂාව පිළිබඳව වාර්තාව” යන හිසින් යුතුව 2019.01.21 දිනැතිව 2019.01.14 දින සිවලී වත්ත ග්‍රාමයේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් යොමු කරන ලද වාර්තාව සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් 2019.01.28 දින එනම් අද දින ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. සිතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “කළුඅග්ගල, සුදුවැල්ල වින්සෙල් පෙර පාසලේ පරිපාලන කටයුතු සඳහා අවබෝධතා ගිවිසුම සකස් කිරීම.” යන හිසින් යුතුව 2019.01.10 දින මහ සභාවේ 05 – (17) දරණ සභා තීරණය පරිදි කළුඅග්ගල, සුදුවැල්ල මහබෝධි විහාරාධිපතිත්වය දරණ කොරියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධම්මානන්ද ධම්මිස්සර වංශාලංකාරවිශ්ව කීර්ති ශ්‍රී පණ්ඩිත ආචාර්ය වෙලන්හින්තේ වාචිස්වර ස්වාමීන් වහන්සේ විසින් විහාරස්ථානයට යාබදව, විහාරස්ථානයට අයත් භූමියක පවත්වාගෙන යනු ලබන වින්සෙල් පෙර පාසලේ පරිපාලන කටයුතු සිතාවක ප්‍රාදේශීය සභාවට පැවරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම පෙර පාසලේ ගුරු මණ්ඩලය හා සේවකයින් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මුදල් කමිටුවේ

අනුමැතිය මත අවබෝධතා ගිවිසුමට එළඹීමට තීරණය කළ අතර මුදල් කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

5. “සීතාවක ප්‍රාදේශීය සභා පෙර පාසල් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම - 2019” යන හිසින් යුතුව ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් ඉදිරිපත් කරන ලද සීතාවක ප්‍රාදේශීය සභා පෙර පාසල් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම කාරක සභාවේ දැනගැනීමට ඉදිරිපත් කළ අතර එම සැලැස්ම සඳහා කාරක සභාවේ අනුමැතිය ලබාදෙන ලදී. (සීතාවක ප්‍රාදේශීය සභා පෙර පාසල් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම මේ සමඟ අමුණා ඇත.)

6. “සීතාවක /පාදුක්ක විද්‍යා මධ්‍යස්ථාන මඟින් ලබාදිය හැකි පුහුණු වැඩසටහන් (2019.01.25)” යන හිසින් යුතුව පාදුක්ක හා සීතාවක විද්‍යා මධ්‍යස්ථාන මඟින් ලබාදිය හැකි වෘත්තීය පුහුණු වැඩසටහන් වලට අදාළ වියදම් ඇස්තමේන්තුව එම ආයතන මඟින් ලබාදී ඇති අතර එම වෘත්තීය පුහුණු වැඩසටහන් හා වියදම් ඇස්තමේන්තු ඇතුළත් ලේඛනය සලකා බැලූ කාරක සභාව, මෙම වෘත්තීය පුහුණු වැඩසටහන් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා ගරු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී. (වෘත්තීය පුහුණු වැඩසටහන් හා වියදම් ඇස්තමේන්තු ඇතුළත් ලේඛනය මේ සමඟ අමුණා ඇත.)

7. “2014 සහ 2015 වර්ෂවල අස්ථානගත පුස්තකාල පොත් සම්බන්ධවයි.” යන හිසින් යුතුව හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය, පාදුක්ක බණ්ඩාරනායක අනුස්මරණ මහජන පුස්තකාලය, කොස්ගම ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලය, කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය යන ප්‍රාදේශීය සභා පුස්තකාල හතරෙහි 2014 සහ 2015 වර්ෂවල ස්ථීර වශයෙන්ම නොමැති පුස්තකාල පොත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පනතෙහි සඳහන් උපදේශක වක්‍රලේඛය 2004/පුස්/1 (2016 සංශෝධිත) අනුව ක්‍රියාත්මක කර ඒ සම්බන්ධව කටයුතු කරමින් 100% කපා හැරීමට උපදේශක කාරක සභාව තීරණය කළ අතර 2018.08.21 දිනැති උපදේශක කාරක සභා වාර්තාව නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාව ද කපා හැරීමට තීරණය කරන ලද බැවින් මහා සභාවේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, අස්ථානගත පුස්තකාල පොත් 100% කපා හැරීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “පිළිකා රෝග මර්දන දිනය නිමිත්තෙන් පවත්වනු ලබන වැඩසටහන - 2019.02.05” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව ජාත්‍යන්තර පිළිකා රෝග මර්දන දිනය නිමිතිකොටගෙන පැවැත්වීමට නියමිත දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පිළිකා රෝග හඳුනා ගැනීමේ සායනයක් 2019.02.05 දින පෙ.ව. 8.30 ට ළඟරුගම කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සඳහා සකස් කරන ලද රු. 25,000.00 ක

ඇස්තමේන්තුව සලකා බැලූ කාරක සභාව, මෙම ඇස්තමේන්තුව මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමුකිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “බෝ නොවන රෝග හඳුනා ගැනීමේ වෛද්‍ය සායන පැවැත්වීම - 2019” යන හිසින් යුතුව 2019.01.14 දිනැතිව 2019 වර්ෂය සඳහා සීතාවක ප්‍රාදේශීය සහා බලප්‍රදේශය ආවරණය වන පරිදි රුධිර සීනි මට්ටම හා කොලෙස්ටරෝල් පරීක්ෂාව, අක්ෂි පරීක්ෂාව, දත්ත පරීක්ෂාව, සුවනාරි රෝග පරීක්ෂාවන් ඇතුළු බෝ නොවන රෝග හඳුනාගැනීමේ වෛද්‍ය සායන 05 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සඳහා සකස් කරන ලද රු. 650,000.00 ක ඇස්තමේන්තුව සලකා බැලූ කාරක සභාව, මෙම ඇස්තමේන්තුව මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමුකිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය, පාදුක්ක බණ්ඩාරනායක අනුස්මරණ මහජන පුස්තකාලය, කොස්ගම ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලය, කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය යන ප්‍රාදේශීය සහා පුස්තකාල හතරෙහි වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම කාරක සභාවේ දැනගැනීමට ඉදිරිපත් කළ අතර එම සැලැස්ම සඳහා කාරක සභාවේ අනුමැතිය ලබාදෙන ලදී. (ප්‍රාදේශීය සහා පුස්තකාල හතරෙහි වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම මේ සමඟ අමුණා ඇත.)

11. ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “දිස්ත්‍රික් පළාත් පාලන ක්‍රීඩා උළෙල - 2019” යන හිසින් යුතුව වාර්ෂිකව පවත්වනු ලබන දිස්ත්‍රික් ක්‍රීඩා තරඟාවලියට සීතාවක ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ලද රු. 200,000.00 ක ඇස්තමේන්තුව සලකා බැලූ කාරක සභාව, මෙම ඇස්තමේන්තුව මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමුකිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “ජාත්‍යන්තර කාන්තා දිනය - 2019” යන හිසින් යුතුව මාර්තු මස 08 වන දින සමරන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකොටගෙන සීතාවක ප්‍රාදේශීය සහා බල ප්‍රදේශයේ කාන්තාවන් ගෙවතු වගාව කෙරෙහි යොමු කරමින් “වස විස පිරි එළවළු වෙනුවට රස ගුණ පිරි එළවළු ඔබේ ගෙවත්තෙන්ම” උපයා ගැනීමට සහායවීම හා මඟ පෙන්වීමේ වැඩසටහනක් 2019.03.08 දින පෙ.ව. 8.30 ට හංවැල්ල උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සඳහා සකස් කරන ලද රු. 139,000.00 ක ඇස්තමේන්තුව සලකා බැලූ කාරක සභාව, මෙම ඇස්තමේන්තුව මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමුකිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. ගරු ප්‍රාදේශීය සහා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.පී. ස්වර්ණලතා මැතිතුමිය විසින් නිරිපොල මාතෘ සායනය පැවැත්වෙන ගොඩනැගිල්ල මරියා මාවත ප්‍රධාන පාරෙහි අද්දර පිහිටා ඇති බැවින් මෙහි ගසා ඇති දැල් වලින් මාර්ගයේ ගමන් කරන වාහනවල දුවිලි ගොඩනැගිල්ල ඇතුළතට එන බැවින් මේ

සඳහා තිර රෙදි දමා ආවරණය කරදෙන ලෙසත්, ත්‍රිපෝෂ සහ අදාල ලිපිලේඛණ තබා ගැනීමට වානේ අල්මාරියක් හෝ ඒ සඳහා අදාල වන වානේ කබඩ එකක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ගොඩනැගිල්ල සභාව සතු නොවන බැවින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සභාව මගින් සිදුකළ නොහැකි අතර සායනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශ මත අදාල උපකරණ ලබාදීමට කාරක සභාව තීරණය කරන ලදී.










14. 2019 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් කාලරාමුව කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
15. සිතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

පොත් නම	කර්තෘගේ නම	වටිනාකම
i. අමරාදේවී	වී. නන්දා පෙරේරා මිය	රු. 350/-
ii. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ පක්ෂ මාරු කිරීම	අතුල පේමරත්න	රු. 300/-
iii. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ මහ මැතිවරණ		රු. 300/-
iv. නිවැරදි වැටුපට සවිස්තර දැක්ම	ලීලා ද සිල්වා මිය	රු. 650/-
v. නිවැරදි වැටුපට සවිස්තර දැක්ම - 2		රු. 350/-
vi. වැටුප තරණයට පෙරමහ		රු. 1750/-
vii. වැටුප තරණයට පෙරමහ 2 - I		රු. 1150/-
viii. වැටුප තරණයට පෙරමහ 2 - II 1000/-		රු.
ix. වැටුප තරණයට පෙරමහ 2 - III		රු. 1000/-

02. සාකච්ඡා සටහන්

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා විසින් මාවල්ගම පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමියගේ ක්‍රියාකලාපය සම්බන්ධව නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ගයක් හැකි ඉක්මණින් ගන්නා ලෙස කාරක සභාවෙන් ඉල්ලා සිටින ලදී.

අද දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

- 01.ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා 
- 02.ගරු කාරක සභික - එම්.ඒ. මෙරි මාගුට මැතිතුමිය 
- 03.ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා 
- 04.ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා 
- 05.ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනද සමරවීර මැතිතුමා 
- 06.ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා 
- 07.ගරු කාරක සභික - එස්. වන්දනකුමාර් මැතිතුමා 
- 08.ගරු කාරක සභික - මාලනී වන්දනා මැතිතුමිය 
- 09.ගරු කාරක සභික - ඥාණ ප්‍රකාශම් ෆැන්සිස් මැතිතුමා 

කාරක සභාවේ වැඩ කටයුතු 19-ව.10.30 ට පමණ නිමාවට පත්විය.

2019.01.28 වන දින
සිකාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.